



SRI LANKA EXPORT DEVELOPMENT BOARD

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

இலங்கை ஏற்றுமதி அபிவிருத்திச் சபை

කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය



ශ්‍රී ලංකා වෙළඳ මණ්ඩපය - චීන ජාත්‍යන්තර කුලී හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රදර්ශනය 2020

17 වන වරට සංවිධානය කරනු ලබන චීන අන්තර්ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රදර්ශනය 2020 ජූනි මස 27-30 දිනයන්හි චීනයේ ගුවන්නූ නගරයේ පැවැත්වෙන අතර, එහි ප්‍රදර්ශන කුටි 30 කින් සමන්විත ශ්‍රී ලංකා මණ්ඩපය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.

ආසියා පැසිපික් කලාපය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් පවත්වන විශාලතම හා වැදගත්ම වෙළඳ ප්‍රදර්ශනයක් වන මෙහි ප්‍රදර්ශන කුටි 5000 ක් හා වාර්ෂිකව 200000 වැඩි තරමින් පිරිසක් ආකර්ෂණය වන ප්‍රදර්ශනයකි.

7 වන වරට සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා මණ්ඩපය සඳහා පහත සඳහන් ක්ෂේත්‍ර නියෝජනය කරමින් අපනයනකරුවන්/ අපනයන අභිමුඛ ව්‍යවසායකයින් වන ඔබට ආරාධනා කරමු.

- කුළු බඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන
- මැණික් සහ ස්වර්ණාභරණ
- තැඟි සහ අත්කම් භාණ්ඩ
- රෙදි පිළි සහ අත්යන්ත්‍ර රෙදි පිළි
- තොරතුරු තාක්ෂණ සේවා
- පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන
- ආයුර්වේද නිෂ්පාදන
- ආහාර පාන (තේ, පලතුරු හා ඵලවළු, සකස් කළ ආහාර, ධීවර නිෂ්පාදන)

❖ **ප්‍රාදේශීයව විසිරී සිටින අපනයනකරුවන්/ ව්‍යවසායකයින් හට ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට සහ එහි අත්දැකීම් ලබාගැනීමට මහඟු අවස්ථාවකි.**

සහභාගීත්ව වියදම් :

තෝරා ගනු ලබන්නන් සඳහා සකස් කරන ලද වෙළඳ කුටියක් ලබා දෙන අතර, ගුවන් ගමන් වියදම්, තවානැත් පහසුකම්, ආහාර සහ අභ්‍යන්තර ගමනාගමන වියදම, සහභාගි වන ආයතනය මගින් දැරිය යුතුවේ.

අයදුම්පත්‍ර සහ තෝරා ගැනීම :

උක්ත ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපයේ ප්‍රදර්ශන කුටියක් පැවැත්වීමට අදහස් කරන්නේ නම් සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය 2020-01-24 දිනට පෙර, **අධ්‍යක්ෂ-ප්‍රාදේශීය සංවර්ධන, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය** වෙත ලැබීමට සලස්වන මෙන් දන්වමු. අදාළ අයදුම්පත්‍ර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මහනුවර, කුරුණෑගල, මාතර සහ යාපනය ප්‍රාදේශීය කාර්යාල මගින් ලබා ගත හැකි අතර, අපගේ වෙබ් අඩවියේ www.srilankabusiness.com/announcements/ මගින් ද බා ගත කළ හැකිවේ.

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ-ප්‍රාදේශීය සංවර්ධන, නිලකා චන්ද්‍රසේන දු.ක. 0112-300716, ෆැක්ස් : 0112-303028 විද්‍යුත් ලිපිනය : thilaka@edb.gov.lk මගින් හෝ මධ්‍යම පළාත් කාර්යාලය : 081-2233592, වයඹ පළාත් කාර්යාලය : 037-2221972, දකුණු පළාත් කාර්යාලය : 041-2231591, උතුරු පළාත් කාර්යාලය : 021-2215944.

සහායක සහ ප්‍රධාන විධායක,
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය,
අංක 42, නවම් මාවත, කොළඹ 02.